

ගෘහස්ථ ප්‍රවණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනතේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම (2017-2020)

2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රවණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනතට අදාළව ජාතික කාන්තා කමිටුව විසින් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර තිබූ අතර පසු ගිය කාලය තුළ මෙම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ඇතිවූ ගැටළු හා දුර්වලතාවයන් ආශ්‍රිතව මෙම ක්‍රියාකාරී සැලැස්ම යාවත් කාලීන කිරීමේ කටයුතු සිදු කරන ලදී. ඒ අනුව 2017-2020 කාල පරිච්ඡේදය සඳහා වන මෙම කාර්ය සැලැස්ම ක්ෂේත්‍රය හා සම්බන්ධ විද්වත් මණ්ඩලයක් විසින් සකස් කරණ ලද අතර ඒ සඳහා රේඛීය අමාත්‍යාංශ, පොලිස් දෙපාර්තමේන්තුව, බහු පාර්ශවීය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්ගෙන් අදහස් විමසමින් සකස් කරන ලද 2005 වසරේ ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රතිශෝධනයකි.

මෙම ක්‍රියාකාරී සැලැස්ම, පහත සඳහන් ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ වන ක්‍රියාකාරකම් වලින් සැදුම් ලද්දකි.

- 01. දැනුවත්භාවය ඉහළ නැංවීම, ශක්‍යතා වර්ධනය සහ මාධ්‍ය
- 02. යටිතල පහසුකම් සහ සහාය සේවාවන්
- 03. ප්‍රතිපත්ති හා නීති ප්‍රතිසංස්කරණ
- 04. අධීක්ෂණය හා සම්බන්ධීකරණය
- 05. ලේඛනය හා පර්යේෂණය

ඒ අනුව මෙම ක්‍රියාකාරී සැලැස්ම ජාතික කාන්තා කමිටුවේ මූලිකත්වයෙන් පත්කරගනු ලැබූ උපදේශන කමිටුවක් විසින් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා ක්ෂේත්‍රය හා සම්බන්ධ රාජ්‍ය ආයතන, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් සහ රාජ්‍ය නොවන ආයතනවලින් සැදුම්ලත් නිලධාරී මණ්ඩලයකින් සමන්විත වේ. මෙම කාර්ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ සමස්ථ අධීක්ෂණය මෙම උපදේශණ කමිටුව විසින් සිදු කරනු ඇති අතර එම උපදේශන කමිටුව සෑම කාර්තුවකටම වරක් රැස්වනු ලැබෙයි.

මෙම උපදේශන කමිටුවට අදාළ පළමු කාර්තුවට අදාළ සාකච්ඡාව (2018.04.03) සහ දෙවන කාර්තුවලට අදාළ සාකච්ඡාවන් (2018.07.23) පැවැත්වූ අතර එහිදී ප්‍රමුඛතාවය මත හඳුනාගනු ලැබූ ලැබූ ක්‍රියාකාරකම් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. ඒ අනුව පහත සඳහන් ක්‍රියාකාරකම් ඉටුකිරීම සම්බන්ධයෙන් අධීක්ෂණ කමිටුවේ අවධානය යොමුව ඇති අතර ඒ සඳහා කටයුතු සිදු කරමින් පවතී.

- 01. ගෘහස්ථ භිංසනය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා සම්පත් සංවර්ධනය. (Material Development)
- 02. ගෘහස්ථ ප්‍රවණ්ඩ ක්‍රියාවැලැක්වීමේ පනත සංශෝධනය කිරීම.
- 03. ගෘහස්ථ භිංසනය සම්බන්ධව ප්‍රජාව (නව යෞවනයන් සහ තරුණ තරුණියන්) දැනුවත් කිරීම සඳහා ළමා හා කාන්තා සංවර්ධන ඒකකයේ නිලධාරීන් සඳහා TOT වැඩමුළු පැවැත්වීම.

04. පවුල් උපදේශන නිලධාරීන් (Family Counselors) සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදීකරණ වැඩසටහන් පැවැත්වීම.



ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනතේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ උපදේශන කමිටු සාකච්ඡා පවත්වමින්.